



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 181.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2017 ජූලි මස 25 වැනි අඟහරුවාදා අ. භා. 1.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

856/'16

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස, ගොඩපිටිය ජාතික පාසලට 2016 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවත්;
- (ii) ඒ හේතුවෙන් සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවී ඇති බවත්;
- එතුමා දන්තෙහිද?
- (ආ) (i) ගොඩපිටිය ජාතික පාසලට 2016 වර්ෂය සඳහා වෙනත් පාසල්වලින් 6 ශ්‍රේණියට ඇතුළත් කරගත් ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ශිෂ්‍යයන් ඇතුළත් කර ගත් ක්‍රමවේදය, එක් එක් ශිෂ්‍යයා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) තෝරාගත් සිසුන් පිළිබඳ ලේඛනයක් විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේද;
- (iv) එසේ නම්, එම ලේඛනයට අමාත්‍යාංශයේ නිර්දේශය ලබාදී තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) අසාධාරණයට ලක් වූ සිසුන් සඳහා ගනු ලබන පියවර කවරේද;
- යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

928/'16

ගරු බිමල් රත්නායක මහතා, — විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) 2015.01.08 සිට 2016.08.01 දක්වා ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල සඳහා පත්කළ ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් නොවන පුද්ගලයන්ගේ නම්, උපන් දිනයන්, ශ්‍රී ලංකාවේ ලිපිනයන්, අධ්‍යාපන සුදුසුකම්, සේවා පළපුරුද්ද, පත්කළ රටවල් සහ තනතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) ඔවුන් අතරින් ද්විත්ව පුරවැසි/විදේශ පුරවැසි තත්ත්වයන් හිමි පුද්ගලයන් කවුරුන්ද;
- (iii) දේශපාලනිකව පත්කළ මෙම පුද්ගලයන්ට පැවරූ රාජකාරි කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

(2)

3.

931/'16

ගරු චන්දිම ගමගේ මහතා, — විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන පටිපාටිය අනුගමනය කළයුතු බව විදුලිබල පනතේ සඳහන්ව ඇති බව දන්නේද;
 - (ii) මේ වනතෙක් සිදු කර ඇති විදුලිය මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය අනුගමනය කර තිබේද;
 - (iii) එසේ නම්, ඒ කවර අවස්ථාවලදීද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

945/'16

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) 2015.12.09 දින සිට 2016.09.30 දින දක්වා වූ කාලය තුළදී පත් කරන ලද තානාපතිවරයන්, මහ කොමසාරිස්වරයන්, නියෝජ්‍ය තානාපතිවරයන්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයන් සහ එම මට්ටමේ වෙනත් තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නිලධාරීන් සහ විදේශ සේවයට අයත් නොවන නිලධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
 - (ii) 2016.09.30 දින වනවිට ඉහත (i)හි සඳහන් වන තනතුරු දරන ශ්‍රී ලංකා විදේශ සේවයට අයත් නොවන නිලධාරීන්ගේ නම්, වෘත්තීය සුදුසුකම්, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහ වර්තමානයේ දරන තනතුර වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

1102/'16

ගරු සෙස්සිඩි අලි සාහිර් මවුලානා මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) මඩකලපුව, නාවට්කර්නි කන්නකි විද්‍යාලයේ ගුරුවරියක වන නලිනගාන්ධි විමලේන්ද්‍රන් මහත්මිය, 2008 දී මඩකලපුව ගුරු විදුහලෙන් සිය පුහුණුව අවසන් කළ බවත්, මූලිකව දිස්ත්‍රික්කයේ කයිවෙලි ගනේෂා විද්‍යාලයට පත්කළ බවත්;
- (ii) 2009 අප්‍රේල් මස පැවති මඩකලපුව ගුරු විදුහලේ අවසන් පරීක්ෂණයට පෙනී සිටින ලෙසට ඇයට දැනුම් දීමක් කෙරුණු බවත්;
- (iii) එම කාලසීමාවේ දී යුද්ධය උච්චතම අවස්ථාවට එළඹ තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකුට මූලිකවිචලිත් පිටවීමට අවසර නොතිබූ බවත්;
- (iv) සිය කනිෂ්ඨ කණ්ඩායම සමඟ පරීක්ෂණයට පෙනී සිටි ඇයගේ සහතිකයේ බලාත්මක දිනය 2011.01.01 වූ අතර ඇයගේ කනිෂ්ඨයන්ට එම දිනය 2009.08.01 වූ බවත්;

(3)

(v) මෙම අසාධාරණය පිළිබඳව ජනාධිපතිතුමාට අභියාචනයක් ඉදිරිපත් කරඇති බවත්, මෙම විෂමතාව නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ 2016.08.05 දිනැති අංක SL/EDU/APP/0043 දරන ලිපිය එවකට, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත්;

එතුමා දන්තෙහිද?

(ආ) ඇගේ සහතිකයේ බලාත්මක දිනය 2009.08.01 ලෙස වෙනස් කිරීමට උපදෙස් ලබා දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

1113/'16

ගරු වමින්ද විජේසිරි මහතා,— බනිප තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2010 සිට 2016 වර්ෂය දක්වා බදුල්ල දිස්ත්‍රික්කය තුළ,

- (i) ලබා දුන් ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කවරේද;
- (ii) එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
- (iii) එම බලපත්‍ර ලබාදීම තුළින් වාර්ෂිකව ලංකා බනිප තෙල් නීතිගත සංස්ථාවට ලැබුණු ආදායම් ප්‍රමාණය කවරේද;
- (iv) ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී සලකා බලන නිර්ණායක කවරේද;
- (v) මෙසේ ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදීමේදී යම් වංචා, දූෂණ සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

1149/'16

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, මොහිදින්වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම මේ දක්වා ප්‍රමාදවීමට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) එහි පදිංචිකරුවන් සඳහා ඔප්පු ප්‍රදානය කිරීමට අපේක්ෂා කරන නිශ්චිත දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

1152/'16

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගහතැන්න, කුම්බදුව ප්‍රදේශයේ ගල් කොරි 02ක් ක්‍රියාත්මක වන බවත්;

(ii) එමහින් දැඩි පරිසර හානියක් සිදුවී ඇති බවත්;

(iii) එම ගල් කොරි නිසා අවට නිවාස විශාල ප්‍රමාණයකට හානි වී ඇති බවත් ;

එතුමා දන්තෙහිද?

(4)

- (ආ) (i) එම ගල් කොරි අයිතිකරුවන් විසින් යාබද කුඹුරු ගොඩකර ඇති බව වාර්තාවී තිබේද;
 - (ii) ප්‍රදේශවාසීන් දිගින් දිගටම පැමිණිලි කර තිබියදීත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ගල් කොරි දෙකේ බලපත්‍ර අහෝසි නොකරන්නේ මන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

1156/'16

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පසුගිය මාස 3 - 4 කාලය පුරා පුත්තලම දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණ දුන් බව දන්නේද;
 - (ii) එම නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දැඩි හානි සිදු වී ඇති බව පිළිගන්නේද;
 - (iii) නියඟයෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගා කරන්නන්ට යම් සහනාධාරයක් ලබා දීමට ගන්නා පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

1191/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 1983 වර්ෂය වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;
 - (ii) මේ වනවිට විදුලිය ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද;
 - (iii) වර්ෂ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව කොපමණද;
 - (iv) 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය දක්වා විදුලිය ලබා දී ඇති නිවාස සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව කොපමණද;
 - (v) ඉහත (iv) හි සඳහන් කාල පරිච්ඡේදය සඳහා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරන ලද මුදල, එක් එක් වර්ෂය අනුව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

1300/'16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ඉකුත් රජය විසින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා සහනදායී පදනම මත යතුරුපැදි ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව දන්නේද;
- (ii) ඒ යටතේ මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ලද යතුරුපැදි සංඛ්‍යාව, ඔවුන්ගේ වෘත්තීය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(5)

(iii) එක් යතුරුපැදියක් සඳහා අදාළ නිලධාරියාගේ මූල්‍ය දායකත්වය හා රජයේ දායකත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) දායකත්ව මුදල නැවත ගෙවනු ලබන බවත්, සියලු රාජ්‍ය සේවකයන්ට නොමිලේ යතුරුපැදි ලබා දෙන බවටත් වත්මන් රජය පොරොන්දු වූ බව දන්නේද;
- (ii) නැවත ගෙවනු ලැබූ මුදල් හිමිකර ගත් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) 2015 සහ 2016 වර්ෂයන්හි රජයේ පූර්ණ අනුග්‍රහය මත යතුරුපැදි හිමිකර ගත් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) දිස්ත්‍රික්කයේ යතුරුපැදි ලබා ගැනීමට හිමිකම් ඇති ඉතිරි රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;
- (v) ඔවුන්ට නොමිලේ යතුරුපැදි ලබා දෙන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

1372/'16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2016 අයවැය යෝජනා අංක 124ට අනුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර ප්‍රාග්ධනය සැපයීමේ අරමුණින්, “අරමුදල්වල අරමුදල”ක් පිහිටවනු ලැබුවේද;
- (ii) එකී “අරමුදල්වල අරමුදල” සඳහා දායක වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඉල්ලීමක් කරනු ලැබුවේද;
- (iii) එසේ නම්, එයට ලැබුණු ප්‍රතිචාර කවරේද;
- (iv) ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් සඳහා වූ සාගමික ආදායම් බදු 50% කින් අඩු කිරීමට අදාළව දේශීය ආදායම් පනත සංශෝධනය කරනු ලැබුවේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

1481/'16

ගරු විදුර වික්‍රමනායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බප/මතු/නවාන ප්‍රාථමික විදුහල නාය යාමේ අවදානම සහිත ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවත්;
- (ii) නවාන ප්‍රදේශයට දින තුනක් නොකඩවා වර්ෂාව පැවතියහොත්, පාසල වසා එම දිනයන් සඳහා නිවාඩු දිනයන්හිදී පන්ති පවත්වන ලෙස මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් දන්වා ඇති බවත්;

(6)

(iii) ගමනාගමන දුෂ්කරතා සහ ආර්ථික අපහසුකම් නිසා දෙමාපියන්ට තම දරුවන් වෙතත් පාසල්වලට රැගෙන යාමට හැකියාවක් නොමැති බැවින් අනතුරුදායක තත්ත්වය යටතේ පවා එම විදුහලේම අධ්‍යාපනය ලබා දීමට සිදු වී ඇති බවත්;

එතුමා දන්තෙහිද?

(ආ) (i) දින තුනක වර්ෂාපතනය එක් දිනකදී පතිත වුවහොත්, එම පාසලේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති නොවන්නේද;

(ii) මෙම අනතුරුදායක තත්ත්වයෙන් පාසල් දරුවන් මුදාගැනීම සඳහා එම ප්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක නවතා ප්‍රාථමික විදුහල ස්ථාපනය කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

1576/'17

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මූලතිච්, මාන්කුලම, මල්ලාවි, මූලංකාවිල්, පුනහාරි සහ පලෙයි යනාදී ප්‍රදේශවල සිට දිනපතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන බවත්;

(ii) 2009 වර්ෂයෙන් පසු මෙම රෝහලෙහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු කර නොමැති බවත්;

(iii) වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුපෙරණ යන්ත්‍රයක් සවිකර තිබුණද, එය ක්‍රියාත්මක නොවන බවත්;

(iv) හදිසි අනතුරු ඒකකයක්ද නොමැති බවත්;

එතුමා දන්තෙහිද?

(ආ) (i) එසේ නම්, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය සහ හදිසි අනතුරු ඒකකය ක්‍රියාත්මක තත්ත්වයට පත්කරන දිනය කවරේද;

(ii) ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම රෝහලේ පළමු අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර ලබා දුන් බව දන්නේද;

(ii) දෙවන අදියර මේ දක්වා ආරම්භ නොකිරීමට හේතු කවරේද;

(iii) එය අත්හැර දමා තිබේද;

(iv) නොඑසේ නම්, එය ආරම්භ කරනු ලබන දිනය කවරේද;

(v) ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

1608/17

ගරු වාසුදේව නානායක්කාර මහතා, — මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියන 1.5 දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොළියක් ලබා දෙන ලෙස දැනුම් දෙමින්, සියලුම බැංකු වෙත වක්‍රලේඛයක් යවා ඇති බවට 2016.11.21 හෝ එයට ආසන්න දිනයකදී පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී එවකට සිටි මුදල් අමාත්‍යතුමා සඳහන් කළ බවත්;
- (ii) එයට වෙනස් ප්‍රකාශයක් කරමින්, අවශ්‍ය උපදෙස් ද සමඟ එතුමා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එම වක්‍රලේඛ යැවූ බව සහ එකී නියෝගය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වී ඇතැයි එතුමා සඳහන් කළ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) රාජ්‍ය බැංකු ඇතුළුව සියලුම බැංකු 2017.01.31 දිනය වනවිට ද එම වක්‍රලේඛය ක්‍රියාත්මක කර නොමැති බවත්;
- (ii) ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇති පාඩුව රුපියල් ලක්ෂ ගණනක් බවත්;

එතුමා දන්නෙහිද?

- (ඇ) (i) අමාත්‍යවරයා විසින් යවන ලද වක්‍රලේඛ බැංකු විසින් නොසලකා හැරීමට පාදක වූ පදනම සහ හේතු කවරේද;
- (ii) අමාත්‍යතුමා විසින් 2015 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට අනුව, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතු ව තිබූ දිනය කවරේද;
- (iii) අමාත්‍යතුමා විසින් එකී නියෝගය නිකුත් කරන ලද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වන්දිපූරණය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**ප්‍රධාන කටයුතු ආරම්භයේ දී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම**

1.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධිමත් අමාත්‍යතුමා,— අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන),— 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

යෝජනා පිළිබඳ දැනුම්දීම

2.

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය,— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“සිඬිනි ජයරත්න පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

විදේශ විනිමය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 28 දිනැති අංක 2012/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 28 දිනැති අංක 2012/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 31 දිනැති අංක 2012/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 4),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 08 දිනැති අංක 2018/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා,— විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 5),— 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 19 දිනැති අංක 2019/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — රේගු ආඥාපනත යටතේ යෝජනාව, — (235 අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017.06.20 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2017 පෙබරවාරි 16 දිනැති අංක 2006/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝග, — 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 6 වගන්තියේ (ඉ) ඡේදය සහ 21 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 51 වගන්තිය යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 06 දිනැති අංක 1996/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.06.07 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

*10.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලිපි සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08) [1].

*12.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*14.

දේශීය ආදායම් පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) ව්‍යවස්ථාවට හා 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 3 හා 3 (4) වගන්ති ප්‍රකාරව, මානව හිමිකම් ක්ෂේත්‍රය පිළිබඳ පෘථුල දැනුමක් හා ප්‍රායෝගික අත්දැකීම් සහිත පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අංශාධිපතිනිය ලෙස සේවය කරන ආචාර්ය නෙළුම් දිසිකා උඩගම මහත්මිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස වසර තුනක (03) කාලයක් සඳහා 2015.10.30 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පත්කර ඇති හෙයින්ද;

2015.10.30 දින සිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය නෙළුම් දීපිකා උඩගම මහත්මිය වසර තුනක (03) සේවා කාලයෙන් පසු නැවත සිය නිත්‍ය තනතුරට යාමට අදහස් කරන අතර, මෙම වසර තුනක (03) සේවා කාලය තුළ සියලු දීමනා ඇතුළත් විශ්වවිද්‍යාල වැටුප ඇයට අහිමි වුවහොත් ඇයගේ සේවක ප්‍රතිලාභ කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවන බව ඇය විසින් දන්වා ඇති හෙයින්ද;

ඊට අනුකූලව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් සභාපතිනිය වන ආචාර්ය නෙළුම් දීපිකා උඩගම මහත්මිය වෙත ඇයට පෞද්ගලික වන සේ ඇය සේවය කරන ජේරාදේණිය විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ අංශාධිපතිනිය ලෙස සියලු දීමනා ඇතුළත් පූර්ණකාලීන කටයුතු මාසික වැටුප 2015.10.30 දින සිට ගෙවීමටත්, කොමිෂන් සභාවේ සභාපති තනතුරට හිමි රු.10,000/-ක මාසික දුරකථන දීමනාව, පෞද්ගලික භාවිතයට ද හිමිකම් සහිත නිල වාහනයක් සහ එකී වාහනය සඳහා ඉන්ධන ලීටර් 225ක් හෝ වෙළඳපොළේ පවත්නා ඉන්ධන මිල ගණන්වලට අනුරූපව දීමනාවක් ගෙවීමටත් 2017.06.13 දින අමාත්‍ය මණ්ඩලය අනුමතිය ලබා දී ඇති හෙයින්ද;

ඊට අනුකූලව, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වන ආචාර්ය නෙළුම් දීපිකා උඩගම මහත්මිය වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*18.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා, — ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග, — 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ වෛද්‍ය උපකරණ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 17 දිනැති අංක 2006/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.05.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*19.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*20.

ථේරවාදී හික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*21.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22), — “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5) (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුඛ කරන ලදී.

*22.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධිශාසන අමාත්‍යතුමා, — අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය, — 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 61 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 27 දිනැති අංක 2012/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2017.05.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

23.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

24.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

25.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

26.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

27.

මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

28.

ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

29.

ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1]

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.